

වී සහ හාල් මිලට විසඳුම ගෙනෙන කෘෂිකාර්මික නවෝදය

1. පිළි පැත්ත සංවර්ධන - ආර්ථික වින්තනය
2. හාල් මිල සමීකරණය
3. එක යායක් - එක පාලනයක්
4. ග්‍රාමීය ණයගැති භාවය
5. ගොවි ව්‍යාපාරික ප්‍රජාව
6. ගොවි සමාගමේ යුග මෙහෙවර
7. නෛතික ප්‍රතිපාදන

3. එක යායක් - එක පාලනයක්

එක යායක් - එක පාලනයක් යනු සටන් පාඨයක් නොව ජය ගත යුතු අභියෝගයකි. ගොවිතැන ලාභදායක ව්‍යාපාරයක් බවට පත් කරන්නා වූත් ගොවියාත්-පාරිභෝගිකයාත් යන දෙදෙනාගේම ජීවන මට්ටම ඉහළ නංවන්නා වූත් ක්‍රියාවලියේදී, බරපතළම අවධානය යොමු කළයුතු වන්නේ ගොවිබිම් කුඩා ඉඩම් කැබලි ලෙස විසිරී ඉහළ පලදායකත්වයකින් තොරව පැවතීමේ යථාර්ථයට ය. සමහර ගොවිබිම් වගා නොකර අත්හැර දමා තිබීමේ යථාර්ථයට ය. ගොවිබිමක් යනුවෙන් මෙහි සඳහන් කර ඇත්තේ එක් අයිතිකරුවෙකු හෝ අද ගොවියකු විසින් කෘෂිකාර්මික කටයුතු කරගෙන යන ඉඩම් කට්ටියකි. එකට යාකර ගතහැකි ගොවිබිම් (කුඹුරු ඉඩම්) සමූහයක් එක් තනි විශාල ගොවිබිමක් ලෙස සංවිධානය කිරීමෙන් හා එක් කළමනාකරණයක් යටතට ගෙන ඒමෙන් ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ.

1. ගොවිබිම් සමූහයක් එක් යායක් ලෙස සංවිධානය කිරීමෙන් බිම සකස් කිරීම, බීජ/පැළ රෝපණය, පොහොර යෙදීම, ජල කළමනාකරණය, වල්පැළ හා පලිබෝධ නාශනය, නඩත්තුව, අස්වනු නෙලීම, පසු අස්වනු සකස් කිරීම, ගබඩා කිරීම හා අලෙවිය යන කාර්යයන් පහසුවීම, විධිමත්වීම හා අඩු පිරිවැයකින් කරගත හැකි වීම නිසා මහා පරිමාණයේ වාසි (economies of scale) ලබා ගත හැකි වීම.
2. නවීකරණයට, එනම්, උචිත තාක්ෂණය හා නව භාවිතාවන් යොදා ගැනීමට හැකි වීම.
3. යායක වපසරිය අක්කර 75-100ක් වන අවස්ථාවක ස්ථිර කාර්ය මණ්ඩලය ලෙස දෙදෙනෙක් ප්‍රමාණවත් විය හැකි නිසා ගොවිබිම් හිමි වැඩි පිරිසකට එදිනෙදා ගොවිතැන් කටයුතු වලින් නිදහස් වී වෙනත් ආර්ථික කටයුතුවල යෙදීමට හෝ ශ්‍රම වෙළඳපොළට එකතු වීමට අවස්ථාව ලැබීම. එමගින් වගා කැලැන්ඩරයට සීමා නොවූ කෘෂිකාර්මික නොවන ආදායම් මාර්ග විවෘත වේ.

4. ස්ථිර කාර්ය මණ්ඩලයක් සිටින නිසා යාය තුළ පිහිටි වගා නොකර අතහැර දමා ඇති ගොවිබිම් වගා කිරීමට හැකි වීමෙන්ද, හැම බිම් අගලක්ම හා දිය බිඳුවක්ම උපරිම ලෙස උපයෝගී කර ගැනීමේ “කිලෝ මීටර් වලින් නොව මිලි මීටර් වලින් මැනීමේ” උපදේශාත්මක ප්‍රවේශය ක්‍රියාවට නැගීමෙන්ද, වගා කන්න දෙකක් අතරතුර කාලයේ වෙනත් පලදායී කටයුතු සඳහා ඉඩම් උපයෝගී කරගත හැකි වීමෙන් ද, ඉඩම් ප්‍රශස්ථ ලෙස උපයෝගී කරගැනීමට හැකි වීම.
5. අභිතකර හා ආක්‍රමණකාරී වෙළඳපොළ තත්ත්වයන් ඇතිවන අවස්ථාවලදී රජයේ මැදිහත්වීම පහසු කරන ආයතන ව්‍යුහයක් ඇති වීම.
6. වෙළඳපොළෙන් තීරණය කෙරෙන මිල ගණනින් පාරිභෝගිකයාත් ගොවියාත් සැහීමට පත්වන ආර්ථික පරිසරයක් ඇති වීම.

5. ගොවි ව්‍යාපාරික ප්‍රජාව

රටක් වශයෙන් ගත්කල අද අපේ වර්ධනයේ යාන්ත්‍රණය කර ගත යුත්තේ කෘෂිකර්මය යි. ආර්ථික සංවර්ධනය හිටගන්නේ කෘෂිකර්මය හා කර්මාන්ත නමැති දෙපයිනි. කෘෂිකර්මය ශක්තිමත්, ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා ගොවියා, ගොවි ව්‍යාපාරික ප්‍රජාවක සාමාජිකයෙකු විය යුතුය. ඒ සඳහා ගොවියාගේ ඉඩම් අයිතිය සුරක්ෂිතව තබා ගනිමින්ම ගොවිබිම් කීපයක් එක් යායක් ලෙසට කළමනාකරණය කිරීම මගින් ඉහත “එක යායක් - එක පාලනයක්” යටතේ දක්වා ඇති ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසන සංවිධාන ක්‍රමයක් සකස් කරගත යුතුය. අත්හදා බැලීමේ පළමු පියවරේදී එම සංවිධානය ලිහිල් බැඳීම් සහිත ගොවි සාමූහිකයක් වේ. එය සීමිත කාර්යයන් සහ අරමුණු වෙනුවෙන් පිහිටුවා ගන්නා හවුල් ව්‍යාපාරයකි.

ගොවි සාමූහිකවල ක්‍රියාකාරිත්වය ඇගයීමෙන් පසු ගතයුතු ඊළඟ පියවර, එක් කළමනාකරණයක් යටතේ තම ගොවිබිම් පවත්වාගෙන යාමට කැමැති ගොවීන් විසින් සමාගමක් පිහිටුවා ගැනීමයි. එයින් ව්‍යාපාරික ප්‍රජාවක් බවට පත්වීමේ ආරම්භය සනිටුහන් වේ. ප්‍රාථමික මට්ටමේ ගොවි සමාගමක් පිහිටුවා ගත යුත්තේ ඒ සඳහා එකඟ වන එක් එක් ගොවියාට, තම ඉඩමේ ප්‍රමාණයට සමානුපාතිකව සමාගමේ කොටස් නිකුත් කිරීමෙනි. ඉඩමේ අයිතිය සමාගමට පැවරීමක් සිදු කරන්නේ නැත. ඉඩමේ පෞද්ගලික අයිතිය එලෙසම පවතිද්දී එහි වටිනාකමට සමාගමේ කොටස් නිකුත් කිරීමට හැකිවන ලෙසට ප්‍රතිපාදන පැනවෙන නව ගොවි සමාගම් පනතක් සම්මත කළයුතු වේ.

සමාගමේ ලාභය කොටස් අයිතියට අනුපාතිකව බෙදාගැනීම් නිසා ඉඩම් අයිතියට අනුව ප්‍රතිඵල බුක්ති විඳීම දිගටම තහවුරු වේ. ගොවීන් (සමාගමේ කොටස් හිමියන්) නියෝජනය වන පරිදි සමාගම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ගත යුතු අතර කෘෂිකාර්මික දැනුම හා පළපුරුද්ද ඇති පුර්ණ කාලීන කළමනාකාරිත්වයක් යටතේ සමාගමේ කෘෂිකාර්මික කටයුතු කරගෙන යා යුතුය.

6. ගොවි සමාගමේ යුග මෙහෙවර

1. ඉහත “එක යායක් - එක පාලනයක්” යටතේ දක්වා තිබෙන සියලු ප්‍රතිලාභ අත්පත් කර ගැනීම
2. ඉදිරි වර්ෂ කීපයකදී ඉපයිය හැකි බවට පුරෝකථනය කරන ආදායම ඇපයට තබා බැංකු ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් රාජ්‍ය අනුග්‍රහයෙන් සම්පාදනය කර ගැනීම. (තනි තනි ගොවියෙකුට මෙවැනි අවස්ථාවක් ලබා ගැනීම අසීරුය).
3. සමාගම මගින් ගොඩනගා ගන්නා මූල්‍ය සංචිත මාර්ගයෙන් සාමාජිකයින් අධි පොලී ණයගැති භාවයෙන් මුදවා ගැනීම පිණිස සහන පොලී ණය ක්‍රමයක් ඇති කර ගැනීම.
4. වර්ෂ දෙකක හෝ තුනක සාර්ථක ක්‍රියාකාරීත්වයකින් පසුව රජයේ සහනාධාර අනවශ්‍ය වන තත්ත්වයක් උදාකර ගැනීමට සැලසුම් කර ගත හැකි වීම.
5. ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සම්පූර්ණයෙන්ම තීරුබදු වලින් නිදහස් කිරීම ආර්ථික වර්ධනය සඳහා ගත යුතු අවශ්‍යම පියවරකි. එසේ කළ නොහැකි වන්නේ නම් එම පහසුකම ගොවි සමාගම් වලට දිය යුතුය. උදාහරණයක් ලෙස තමන් යටතේ ඇති ගොවිබිම් වල වපසරිය (ප්‍රමාණය) අනුව නිශ්චය කරනු ලබන ට්‍රැක්ටර් සංඛ්‍යාවක් තීරුබදු හා වෙනත් බදු රහිතව මිලදී ගැනීමට සමාගම් වලට අවසර ලබා ගැනීම.
6. ප්‍රාථමික/ප්‍රාදේශීය කුඩා සමාගම් වල එකතුවෙන් ජාතික ගොවි සමාගමක් දක්වා ගමන් කළ හැකිය. එවිට ජාතික වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් මහා පරිමාණයේ වාසි සලසා ගත හැකිය. බීජ හා රෝපන ද්‍රව්‍යත්, අලෙවිකරණයත් ගොවියාගේ පූර්ණ අණසක යටතට ගැනීමට හැකිවන්නේ එවිටය.

හාල් සම්කරණයේ ගොවියා කේන්ද්‍ර කරගත් මුල් පදය විසඳා ගත් විට අනෙක් පද ඉතා පහසුවෙන් විසඳා ගත හැකිය. එමෙන්ම මේ විසඳුම් මාර්ගය අනෙකුත් බවහෝග වලටද අදාළ කර ගත හැකිය.